

ශීර්ෂය - 023 විගණන සේවා කොමිෂන් සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 023 විගණන සේවා කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව විගණන සේවා කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව විගණන සේවා කොමිෂන් සභාවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජූනි 09 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

විගණන සේවා කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව විගණන සේවා කොමිෂන් සභාවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව විගණන සේවා කොමිෂන් සභාවේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව විගණන සේවා කොමිෂන් සභාව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව විගණන සේවා කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පුනරාවර්තන වැය විෂයයන් 04ක් හා ප්‍රාග්ධන වැය විෂයයක් සඳහා සලසා තිබුණු එකතුව රු.5,000,000 ක් වූ මුළු ශුද්ධ ප්‍රතිපාදනයම කිසිදු උපයෝජනයක් නොකර ඉතිරි වී තිබුණි.	වාහන අලුත්වැඩියා අවම වීම, පුනරුත්ථාපන හා වැඩිදියුණු වැය නොමැතිවීම මේ සඳහා හේතු වූ බව දක්වා තිබුණි.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙළ කළ යුතුවේ.
(ආ) සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන වැය විෂයයන් 16ක් හා මූලධන වැය විෂයයන් 03ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් එම වැය විෂයයන්ගේ ශුද්ධ ප්‍රතිපාදනයන්ගෙන් උපයෝජනයන් සිදු කළ පසු එකතුව රු.38,766,831 ක් ඉතිරි වී තිබුණි. එම ඉතිරිය එක් එක් වැය විෂයයන්ගේ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 13 ක සිට සියයට 99 දක්වා පරාසයක ප්‍රමාණයක් විය.	පුනරාවර්තන වැය විෂයයන්හි ඉතිරිවීම් සඳහා කාර්ය මණ්ඩලය බඳවා නොගැනීම, විදේශ පුහුණු සඳහා අවස්ථාවන් නොලැබීම, වාහන අලුත්වැඩියා අවම වීම ආදි හේතු මෙන්ම ප්‍රාග්ධන වැය විෂයයන්හි ඉතිරිවීම් සඳහා පුනරුත්ථාපන හා වැඩිදියුණු වැය නොමැති වීම, වර්ෂය තුළ මිලදී ගැනීම් අවම වීම හා පුහුණු වැඩසටහන් සඳහා සම්පත් දායකයන් ලබා ගැනීමට වූ අපහසුතාවයන් ප්‍රධාන වශයෙන් බලපෑ බව දක්වා ඇත.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙළ කළ යුතුවේ.

2.2 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථාවක් පහත විග්‍රහ කර දැක්වේ.

නිරීක්ෂණය		ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
නීති, රීති හා රෙගුලාසි වලට යොමුව	වටිනාකම රු. අනුකූල නොවීම		
රාජ්‍ය ගිණුම් වක්‍රලේඛ			
2024 දෙසැම්බර් 16 දිනැති අංක 06/2024 දරන රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශයේ 7.2 වගන්තිය	789,689	වෙනත් ආදායම් ගණන්දීමේ නිලධාරීන් වෙනුවෙන් එකතු කළ ආදායම්, අග්‍රිම සැසඳුම් ප්‍රකාශයේ නොදක්වා මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ බදු නොවන ආදායම් හා වෙනත් යටතේ දක්වා තිබුණි.	ගැලපීම නිවැරදි වන නමුත් ගිණුම් තැබීමේදී ස්ථාන මාරුවීම නිවැරදි කිරීමට සටහන් තබාගත් බව දන්වා ඇත.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යභාරයන් ඉටු නොකිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(ඇ) ව්‍යවස්ථාවේ හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සඳහන් කාර්යයන් ඉටු කිරීම සඳහා විගණන සේවා කොමිෂන් සභාව වෙත බලය පැවරී තිබුණි. එම කාර්යයන් ඉටු කිරීම පිළිබඳව පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
-----------------	--	----------

(අ) රීති සකස්කර ක්‍රියාවට නැංවීම.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(ඇ) ව්‍යවස්ථාව අනුව කොමිෂන් සභාව විසින් ඉටුකළයුතු කාර්යයන් වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විධිමත්ව කරනු ලබන ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත්	ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ සහ විගණන සේවා කොමිෂන් සභාව විසින් බඳවා ගන්නා ලබන සියලුම නිලධාරීන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්,	2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධි විධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
---	---	---

සාමාජිකයන්ගේ සේවයට බඳවාගැනීමේ පරිපාටි, පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම් වලට අදාළ රීති සකස්කර 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 48 ඡේදය ප්‍රකාරව දක්වා ඇති පියවරයන් හා ක්‍රියා පිළිවෙත් අනුගමනය කර අදාළ අනුමැතීන් ලබාගත යුතු වුවද 2024 දෙසැම්බර් 31 දින වන විටත් එම රීති සකස්කර ක්‍රියාත්මක තත්ත්වයට පත් වී නොතිබුණි.

විනය පාලනය හා සේවයෙන් පහ කිරීම්වලට අදාළ රීති ඇතුළත් විගණන සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ කෙටුම්පත 2024 දෙසැම්බර් 31 දින වන විටත් සකස් කර අවසන් වූ අතර, එය කොමිෂන් සභාවේ සාකච්ඡා කර, අවසන් තීරණයකට එළඹීමෙන් අනතුරුව ගැසට් පත්‍රයේ පළකිරීමට කටයුතු කරන බව දන්වා ඇත.

(ආ) රාජ්‍ය විගණන පුහුණුව හා සංවර්ධනය සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීම හා මධ්‍යස්ථානයේ කළමනාකරණයට අදාළ රීති සකස් කිරීම.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 47 ඡේදය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය සහ විගණනය පිළිබඳ ක්ෂේත්‍රයේ මානව සම්පත් හැකියාව වැඩිදියුණු කිරීමේ අදහස ඇතිව විගණන කාර්යාලය යටතේ රාජ්‍ය විගණන පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබිය යුතු බවත්, මධ්‍යස්ථානයේ කළමනාකරණයට අදාළ රීති කොමිෂන් සභාව විසින් සකස් කළ යුතු බව දක්වා තිබුණු නමුත් එවැනි පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානයක් ජාතික විගණන කාර්යාලය විසින් පිහිටුවා නොතිබුණු බැවින් ඊට අදාළ රීති සකස් කිරීම සඳහා විගණන සේවා කොමිෂන් සභාවට ක්‍රියාකාරී වීමට නොහැකි වී තිබුණි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 47(1) ඡේදය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය සහ විගණන පිළිබඳ ක්ෂේත්‍රයේ මානව සම්පත් හැකියාව වැඩිදියුණු කිරීමේ අදහස ඇතිව විගණන කාර්යාලය යටතේ රාජ්‍ය විගණන පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතු අතර, එහි 2 ඡේදය අනුව එම මධ්‍යස්ථානයේ කළමනාකරණයට අදාළ රීති කොමිෂන් සභාව විසින් සකස් කළ යුතුය.ඒ අනුව ජාතික විගණන කාර්යාලය යටතේ එකී පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමෙන් අනතුරුව, ඊට අදාළ රීති සකස් කිරීමට විගණන සේවා කොමිෂන් සභාව විසින් කටයුතු කරන බව සඳහන් කර ඇත.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධි විධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ඇ) සේවයේ ස්ථිර කිරීම

පෙර සේවා ව්‍යවස්ථාවන්ට අදාළව බඳවාගත් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ විගණන නිලධාරී 73 දෙනෙකු සේවය ස්ථිර කිරීමට විගණන සේවා කොමිෂන් සභාවට හැකිද යන්න පිළිබඳව නීතිපති උපදෙස් විමසා තිබුණද 2024 දෙසැම්බර් 31 දින වනවිටත් නීතිපති උපදෙස් ලබාදෙන තෙක් සේවයේ ස්ථිර කිරීම් කටයුතු රඳවා තබා තිබුණි.

නීතිපති වෙතින් උපදෙස් ලැබෙන තුරු සේවය ස්ථිර කිරීමේ කටයුතු අවසන් කිරීමට නෛතික බාධාවක් පවතින අතර, එකී උපදෙස් කඩිනමින් ලබා දෙන ලෙස නීතිපති වෙතින් ඉල්ලීම් කර ඇති බව දන්වා ඇත.

අදාළ නීතිපති උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කළ යුතුය.

3.2 ප්‍රසම්පාදනයන්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) 2024 වර්ෂයේදී කාර්යාල උපකරණ අයිතම 12 ක් විවිධ ප්‍රමාණයන්ගෙන් මිලදී ගැනීම සඳහා පෞද්ගලික සමාගම් 02 ක් වෙත එකතුව රු.2,127,074 ක් (බදු සහිතව) ගෙවීම් කර තිබුණි. මේ පිළිබඳව පහත නිරීක්ෂණය කරනු ලැබේ.

මෙම ප්‍රසම්පාදනයට අදාළ ලංසු ලේඛනයේ කොන්දේසියක් ලෙස තෝරා ගන්නා සැපයුම්කරුවන් විසින් ටෙන්ඩර් ප්‍රදාන ලිපියේ දැක්වෙන දින සිට දින තුනක් තුළ අදාළ භාණ්ඩ කොමිෂන් සභා කාර්යාලයට ගෙනවිත් භාරදිය යුතු බවත්, නියමිත කාල සීමාව තුළ භාණ්ඩ ගෙනවිත් භාර නොදෙන සැපයුම්කරුවන් වෙතින් ප්‍රමාදවන එක් දිනක් වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය කළ මුදලෙන් සියයට 0.05 ක ප්‍රමාද ගාස්තු අයකිරීමට සිදුවනු ඇති බවත්, අයකරන උපරිම ප්‍රමාද ගාස්තුව ටෙන්ඩරයේ වටිනාකමින් සියයට 10 ක් වන බවත් දක්වා

මෙම ප්‍රසම්පාදනයට අදාළ ලංසු ලේඛනයේ කොන්දේසියක් ලෙස තෝරාගන්නා සැපයුම්කරුවන් විසින් ටෙන්ඩර් ප්‍රධාන ලිපියේ දැක්වෙන දින සිට දින 03 ක් තුළ අදාළ භාණ්ඩ ගෙනවිත් භාර දිය යුතු බවටත්, එසේ නොවුනහොත් 0.05% ක ප්‍රමාද ගාස්තු අය කිරීමට සිදුවන බවක් දක්වා තිබුණද මෙම ප්‍රසම්පාදනයට අදාළ භාණ්ඩ අපගේ පිරිවිතරවලට අදාළව අලුතින් සැකසිය යුතු වූ බැවින්, එසේ දින 03 ක් තුළ ලබාදීම ප්‍රායෝගික නොවන අතර එසේ හෙයින් මෙම වගන්තිය මෙම ප්‍රසම්පාදනයට

ලංසු ලේඛනයේ දක්වා ඇති පරිදි භාණ්ඩ භාර දීමේ කාලය පදනම්ව ප්‍රමාද ගාස්තු අය කිරීමට කටයුතු කළ යුතුය.

තිබුණි. කෙසේ වුවද, මෙම ප්‍රසම්පාදනයේදී භාණ්ඩ ලැබීම් පත්‍ර නිකුත් කිරීමකින් තොරව හා භාණ්ඩ භාරදීමේ කාලය පදනම්ව ප්‍රමාද ගාස්තු අයකිරීමේ කොන්දේසිය පිළිබඳ අවධානය යොමු නොකර සැපයුම්කරුවන් විසින් ඉදිරිපත්කර තිබූ ඉන්වොයිස් පදනම්ව අදාළ ගෙවීම් සිදුකර තිබුණි.

අදාළ ලංසු ලේඛනයට ඇතුළත් කිරීම අතපසුවීමකින් සිදු වුවත් බව විෂය නිලධාරීන් විසින් දන්වා සිටින බවත් ඒ අනුව, ඉදිරියේ දී මෙවැනි අතපසුවීම් සිදු නොවිය යුතු බවට විෂය නිලධාරීන් දැනුවත් කරන ලද බවත් දන්වා ඇත.

(ආ) ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිකුත් කර තිබූ 2024 පෙබරවාරි 06 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 08/2019 (ii) මගින් 2023 අප්‍රේල් 19 දිනැති අංක 08/2019(i) හා 2019 දෙසැම්බර් 17 දිනැති අංක 08/2019 වෙත අවධානය යොමු නොකර කොමිෂන් සභාව විසින් 2024 වර්ෂයේදී මිල සැඟවුම් ක්‍රමය යටතේ අවස්ථා 24 කදී එකතුව රු.8,287,646 ක් වූ භාණ්ඩ ප්‍රසම්පාදනයන් e – Gp පද්ධතිය භාවිත කිරීමෙන් තොරව සිදුකර තිබුණි.

විගණන සේවා කොමිෂන් සභාව අලුතින් පිහිටුවනු ලැබූ ආයතනයක් බැවින්ද, ඒ වන විට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අනුයුක්තව නොසිටි බැවින්ද, හදිසි හා ක්ෂණිකව සිදු කළ යුතු වැඩ හා සැපයුම් මත මිලසැඟවුම් ක්‍රමය යටතේ ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට සිදු වූ බව දන්වන අතර, ඉදිරියේදී e-GP පද්ධතිය හරහා ප්‍රසම්පාදන කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව දක්වා ඇත.

චක්‍රලේඛය ප්‍රකාරව ප්‍රසම්පාදන කටයුතු සඳහා e-Gp පද්ධතිය භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 පෙබරවාරි 14 දින සිට 2026 පෙබරවාරි 14 දින දක්වා වසර 02 ක කාලයක් සඳහා උපරිම මාසික ධාවනය කිලෝමීටර් 3000 ක සීමාව යටතේ මාසික කුලිය රු.318,600 ක් (වැට් සහිත) වන පරිදි වෑන් රථයක් මෙහෙයුම් බදු පදනම යටතේ කොමිෂන් සභාව වෙත ලබාගෙන තිබුණද 2024 වර්ෂය තුළදී මෙම රථයේ සාමාන්‍ය මාසික ධාවනය 793 Km ක් වැනි ඉතා අඩු ප්‍රමාණයක පැවතුණි.	කොමිෂන් සභාව සතුව වාහන නොතිබූ බැවින් දළ වශයෙන් මසකට කොපමණ කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය කිරීමට සිදුවේද යන්න නිශ්චය කළ නොහැකි වූ නිසා 3000km ප්‍රමාණය ඇතුළත් කර ඇතත් නැවත ගිවිසුම් ගත වන විට එම ප්‍රමාණය ගැලපෙන පරිදි වෙනස් කිරීමට කටයුතු කළ හැකි වේ.	වත්කම් ඵලදායීව උපයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.

- (ආ) විගණන සේවා කොමිෂන් සභාවේ ප්‍රාග්ධන වැය විෂයයන් දෙකක අයවැයගත ඇස්තමේන්තු ප්‍රතිපාදන එකතුව රු.15,000,000 ක් වූ අතර එය ප්‍රසම්පාදන සැලසුමේ දැක්වෙන ඇස්තමේන්තු හා සැසඳීමේදී රු.2,720,000 ක වෙනසක් පැවතුණ බව නිරීක්ෂණය විය. ප්‍රාග්ධන වැය විෂයයන් ලෙස ඒ වන විට සේවයේ නියුතු නිලධාරීන්ට ප්‍රමාණවත් පරිදි පමණක් ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ ද යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ ද මිලදී ගැනීමට අදාළව ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීමට කටයුතු කරන ලද බව දන්වා ඇත. නිවැරදිව ප්‍රසම්පාදන ඇස්තමේන්තු සකස් කිරීම කළ යුතුය.
- (ඇ) වත්කම් ලේඛන යාවත්කාලීන කිරීම.
- (i) 2024 දෙසැම්බර් 31 දිනට භාණ්ඩ වට්ටෝරු පොත සහ CIGAS පද්ධතියෙහි ස්ථාවර වත්කම් යටතේ වන BOS Report එක හා සැසඳීමේදී වත්කම් අයිතම 12 කට අදාළ වත්කම් 26ක වෙනස්කම් නිරීක්ෂණය විය. BOS Report හි එකම වත්කම ස්ථාන දෙකක පෙන්වීම හේතුවෙන් අයිතම දොළහක වත්කම් වෙනස්කම් නිරීක්ෂණය වන අතර මෙය මීට පෙරද භාණ්ඩාගාරය වෙත දන්වා නිවැරදි කළද නැවත එය පවතින බව දන්වා ඇත. භාණ්ඩ වට්ටෝරු පොත හා CIGAS පරිගණක පද්ධතියෙහි ඇතුළත් කර ඇති ස්ථාවර වත්කම් ලේඛන සංශෝධනය කර යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය.
- (ii) CIGAS මෘදුකාංගය සහ භාණ්ඩ වට්ටෝරු පොතෙහි සඳහන් වත්කම් අයිතම නාමකරණ එකිනෙක හා නොගැලපීම හේතුවෙන් CIGAS පද්ධතිය හරහා ලබාගන්නා වාර්තා භාණ්ඩ වට්ටෝරු පොත සමඟ සැසඳීම විගණනයේදී අපහසු විය. පිළිතුරු ලබා දී නොමැත. වත්කම් කේත කිරීම හා එම කේත සහිතව අදාළ වත්කම් හා තොග පොත් යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය.
- (iii) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සඳහා පදනම් කරගනු ලැබූ CIGAS BOS වාර්තාව අනුව UPS අයිතම 21ක් සහ Visitors Chairs අයිතම 16 ක් වත්කම් ශීර්ෂ දෙකක ගිණුම්ගත වීම නිසා ද්විගුණනය වී තිබුණි. පිළිතුරු ලබා දී නොමැත. අදාළ වාර්තා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.
- (iv) CIGAS පරිගණක පද්ධතියෙන් ජනිතවන වත්කම් කේතයන් භෞතික වත්කම්වල යොදා නොතිබීම හේතුවෙන් වත්කම් හඳුනාගැනීම හා අවශ්‍ය අවස්ථාවලදී වත්කම් නිසිලෙස පරිගණක පද්ධතියෙන් ජනිත වන වත්කම් කේතයන් භෞතික වත්කම්වල යෙදීමට කටයුතු කළ යුතුය.

අපහරණය කිරීමට මෙන්ම භාණ්ඩ
සම්බන්ධයෙන්ද වත්කම්වල
නිවැරදිතාවය තහවුරු කර
ගැනීමටද බාධාවක් වන බව
නිරීක්ෂණය විය.

4. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දින වන විට කොමිෂන් සභාවේ සමස්ත පුරප්පාඩු සංඛ්‍යාව 33 ක් එනම් අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට 68 ක් විය.	අවශ්‍ය කාර්ය මණ්ඩලය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2023.03.15 දිනැතිව අනුමත කර ඇත. අවස්ථා කිහිපයකදීම අනුමත තනතුරු සියල්ලේම පවතින පුරප්පාඩු පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා යවා ඇති බව සඳහන් කරයි.	පුරප්පාඩු පිරවීමට හෝ අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනය කිරීමට කටයුතු කළ යුතුය.
මෙසේ පුරප්පාඩු පැවතීම කොමිෂන් සභාවේ කාර්යසාධනය කෙරෙහි බලපාන්නේ නම් ඉදිරි කාලයේදී පුරප්පාඩු පිරවීම හෝ එසේ නොවන්නේ නම් අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනය කිරීම සුදුසු බව නිරීක්ෂණය විය.		